

ගුරුවලගෝමන් ටෙක්නොලඣිස් රචිත

අමාවතුර

ශ්‍රී ලංකා ප්‍රාථමික හා මැයිධාරික සමාගමේ කංක්කරණය

ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධි පරීක්ෂණය (බාහිර)
(පැරණි ගදු සාහිත්‍යය, භාෂාව හා ව්‍යාකරණය)

‘අමාවතුර පිළිබඳ විචාරාත්මක කියවීමක්’

කේ. සුගුණධීම හිමි
සහකාර ක්‍රීඩාවාරය

සිංහල අංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

+094718841033
sinhala.suguna@gmail.com

අමාවතුර පිළිබඳ කෙටි හැඳින්වීමක්

- ‘අමාවතුර’ සිංහල සාහිත්‍යයෙහි පැරණිතම මෙන්ම නිරමාණාත්මක ආගයෙන් ඉහළම ගදා ආධාරානයයි.
- කතුවරයා මේ කථිය හැඳින් වූ අනෙක් නාමය වන්නේ ‘පුරිසඳම්මසාරපී පද්චත්‍යනා’ යන්නයි.
- ගුන්රාවසානයේ එන පහත පායයෙන් අමාවතුරෙහි කතුවරයාත් ඔහු ඊට දුන් නාමයත් පැහැදිලිව දැකගත හැකිය.

“ගුරුලිගෝමීන් විසින් කරන ලද අමාවතුරු නම් පුරුෂේදම්මසාරපී පද්චත්‍යනා නිමි.”

(අමාවතුර, ප්‍රාචීන භාෂේෂ්පකාර සමාගම, 2004, පිටුව 237)

- ගුරුලිගෝම් පස්වරයා ග්‍රන්ථද්‍රවයක් රචනා කොට ඇති බවට සාක්ෂාත් අමාවතුරෙහිම සඳහන් වෙයි.

‘මේ කර්මයන්ගේ විභාග ධර්මප්‍රදීපිකා නම් මහා බෝධිවංශ පරික්‍රාවෙන් දැන්නේයැ. හේ බුද්ධ ධර්මයැ. මේ බුද්ධ වරිතයැ.’

(අමාවතුර, පිටුව 112)

- අමාවතුරට පූර්වයෙන් ධර්මප්‍රදීපිකාව රචනා කොට ඇති බවත්, එය පාලි මහබෝධි වංශයට ලියු පරික්‍රාවක් බවත්, එයින් බුද්ධ ධර්මය නිරුපණය වන බවත් ගම්‍ය වන අතරම අමාවතුර බුද්ධ වරිතය නිරුපණය කරන්නක් බවත් ඉන් පැහැදිලි වේ.
- අමාවතුර කතුවර ගුරුලිගෝම් පිළිබඳවද විවිධ අදහස් වියතුන් විසින් දක්වනු පෙනේ.

‘සවුළු විෂේෂා ඇ චෙනත් පැරණි හෙළ නම් හා සසඳා බලත්ම ගුරුලි යනුද පැරණි පෙළපත් නමක් හෝ ගමක් වනු හැකිය. ‘ගුරුලිකෙත’ ආදි නමිද සසඳා බලනු වටී. පුරාණයේ ගමේ නමින් හෝ පෙළපතේ නමින් පැරණි උගතුන් පෙනී සිටි බවට සාධක සූලහය.’

(සිංහල සාහිත්‍ය ලතා (සංස්.) කොත්මලේ අමරවංශ හිමි, බොද්ධ සිංස්කංතික කටයුතු මධ්‍යස්ථානය, 2014, පිටුව 65)

එනම් එකල ‘දුම්/දම්’ යන්න රාජකීය නිල නාමයක් වශයෙන් පිරිනමන්නට ඇතැයි ඉන් උපකල්පනය කළ හැකිය. සංස්කෘත භාෂාවෙහි මහෝජාසක අරුත්ති ‘ගෝම්’ (ගෝම්න්) ගබඳය යෙදේ. එසේ ‘ගුරුලදුම්’ යන්න ‘ගුරුලගෝම්’ ලෙසින් ව්‍යවහාරයට එන්නට ඇත. ‘ගුරුල’ යන්න සංස්කෘතයට තැගෙන්නේ ‘ගරුඩ්’ වශයෙනි. ‘ගුරුල’ යන්නෙන් හෙළ පෙළපත හෝ ගම හෝ කිය වේ. ‘දුම්’ යන්නෙන් නිලය කිය වේ. ඒ ද්විත්වය එකතු වී ගුරුලගෝම් සැදි ආයෝය. ගුරුලගෝම්/ ගුරුලදුම් දෙනම ඒ ගත්තුවරයා හැඳින්වීමට යෙදේ.

(සිංහල සාහිත්‍ය ලතා (සිංස්.) කොත්මලේ අමරවංශ හිමි, බෙඛද්ධ සංස්කෘතික කටයුතු මධ්‍යස්ථානය, 2014, පිටුව 65)

- එසේම පැරණි හෙළ වහරෙහි ‘දුම්/දම්’ යන්න ධර්මදේශකයා/ආචාර්යවරයා යන දෙඅරුත්තිම යෙදුණු බව කෝදාගොඩ කුදාණාලෝක හිමියේ මිහින්තලා සේල්ලිපිය ආගුයෙන් පැහැදිලි කරනි.
- දැඩිලේනී යුගයේදී අනවමදර්ශී නම් හිමි තමක විසින් ලියන ලදායි සැලකන සිද්ධ්‍යාගරාවෙහි ගුරුලගෝම් යන නාමය නිදර්ශනයකට ගෙන ඇත. ‘ගුරුලගෝම් සඳගෝම් රතුසිපා ගොස් ඇ ගී’ ඒ හා සමකාලීනව ලියැවුණුයි සැලකන තිකාය සංගුයේදී ගුරුලගෝම් නාමය සඳහන්ය.

- ගම්පොල යුගයේදී රචනා වන මයුර සත්දේශ ගුරුලිදුම් තමැත්තෙකුගේ මූනුඩුරෙකු වන කවිග්වර තමැති අයෙකු විසින් ලිය ලදාය එහි දක්වා ඇත.

‘කිවිසුරු මතැ කිරුලයුරු රඳි තැණිනි සරු
ගතිසුරු ගුරුලිදුම් ඇදුරිදුට මූනුඩුරු’

- අමාවතුරෙහි භාෂාව හා පසුබිම ආදිය විමර්ශනය කරන අයෙකුට පෙනී යන්නේ ගුරුලිගෝම් කතුවරයා ගම්පොල යුගයට බොහෝ පුරුවයෙනුත්, පොලොත්තරු යුගයේ අවසානයේත් දැඩිණි යුගයේ මූල් කාලයේත් වාසය කරන්නට ඇති බවයි.
- අමාවතුරෙහි කතුවරයා හා කාලය පිළිබඳ උක්ත මතවාදවලින් අනතුරුව එහි අන්තර්ගතය පිළිබඳ අපගේ අවධානය යොමු කළ යුතුය. අමාවතුරෙහි එන ආරම්භක නිමිති පායය කඟියේ සාරාර්ථය හසු කර ගෙන ඇත.

‘බුදුගුණ අනන්ත වන බැවින් තවගුණ හැම කියත් නොපිළිවතින් එහි පුරිසදුම්මසාරී පදිය ගෙන ඇප බුදුන් පැරුම් පුරා බුදු වැ දෙවිරම් වෙහෙර පිළිගෙනැ එහි වෙශේමින් තුන්ලොවහි සැරිසැර විෂම පුරුෂයන් දමා අමාමහ නිවන් පැමිණ වූ සේ නොවියත් ඩුදී ජනන් සඳහා සියලුසින් මා විසින් සැබේවින් දක්වනු ලැබේ.’

(අමාවතුර, පිටුව 01)

ලක්ත නිමිති පාඨයෙහි අන්තර්ගත කරුණු පහත පරිදි ප්‍රහේදනය කළ හැකිය

- **ගුණ්‍ර නිමිත්ත:** පුරුෂදම්සාරී පදවර්ණනය
- **පාඨකයා:** තොටියන් පුද් ජනයා (සිංස්කංත-පාලි තොදත්, සිංහලය හොඳින් දත්)
- **භාෂාව:** සියලස (පාලි රිතියට බර හෙළ බස)
- **මෙහෙලිය:** සැබුවින් (සිංහල්පායෙන්/කෙටියෙන්)
- අමාවතුර බුදුරඩුන්ගේ විෂම පුරුෂයන් දමනය කිරීමේ ගුණය හෙවත් පුරිසදම්සාරී පදය ගෙන පරිච්ඡේද 18ක් යටතේ බුදු සිරිත වර්ණනයට ලක් කරයි. තිපිටක පාලියේ තැනින් තැන එන දමන කතා ඉතා රසවත් කතා බවට පත් කොට සිංහලයට වුවමනා පරිදි නිර්මාණාත්මකව ගෙතු රවනාවලියක් සේ අමාවතුර හඳුනාගත හැකිය.
- **නිර්දිශ්ට කතාප්‍රවත් සැකෙවින්,**
- **පරසන්තාන දමනය:** දුරදාන්ත දමන කතාවලින් හා ස්වසන්තාන දමනකතාවලින් අනතුරුව පරසන්තාන දමනයට කතුවරයා අවත්ථිරිණ වෙයි.

එහිදී බුදුරඳුන් බුදුව සන්සති ගත කිරීමත්, අනතුරුව පස්චාත තවුසන්ගේ සිට යසකුල ප්‍රත්‍යා ඇතුළු රාජ කුමාරවරුන්, රජවරුන්, සුදොවුන් රජු, නන්ද කුමරු හා රාජුල කුමරු පැවිදි කිරීම, යශේෂරා මූණ ගැසීම, ගාක්‍ය ව්‍යාපිකයන්ගේ මානය බේදීම ආදි දාම්‍යතා දක්වා ඇත.

ගහපති දුමනය: උපාලි ගහපතියා ඇතුළු ගහපතින් දස දෙනෙකු දුමනය කළ ආකාරය දීර්ශ වශයෙන් එයි. බුදුරඳුන් ඉතාමත් උත්කර්ෂයෙන් වර්ණනා කොට ඇත. උපාලි ගහපතියා ඇසු ප්‍රශ්න විවාහීමට අතුරු කතාපුවත් 4ක් කතුවරයා හාවිත කර ඇත.

- දණ්ඩකාරණය
- කාලීංගාරණය
- මේද්ධාරණය
- මාතංගාරණය

මෙම අතුරු කතා ඉතා නිර්මාණීලිව ගොනන කතුවරයා මෙහිදී බුදුරඳුන්ගේ හා නිගණ්‍යතාපුත්තගේ ධර්මය පිළිබඳ සන්සන්දනාත්මක විග්‍රහයක යෙදෙයි.

- අගුල්මල් දීමනය: අංගුලිමාල දීමනය කළ ආකාරය විස්තර කර ඇත. මෙය ප්‍රධාන කොටස් තුනක් යටතේ විග්‍රහ කෙරේ.
 - අහිංසක කුමාරෝත්පත්තිය
 - ගාස්තොත්ග්‍රණය
 - ගුරුපදේස් පරිදි ගුරුපූජාවට නික්මීම
- නාග දීමනය: තන්දේශ්පනන්ද නාග රාජයා සහ නාලාගිරි ඇතුන් දීමනය කළ ආකාරය පිළිබඳ මෙහි එයි.
- ආදිරු ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කිරීම,
 1. අමාවතුරෙහි රචනා රීතිය/ගෙශේලිය (ආබ්‍යාන රීතිය/කරා රීතිය) පිළිබඳ සනිද්ධිරුණාත්මක විවාරයක් සපයන්න

රීතියක් යනු යම් රචනාවක් ලියන ආකාරයයි. නැත්තම් විධියයි. රීතියක් බිජි වන්නේ වාක්‍ය රචනය (ගෙශේලිය) හා වාක්කේක්ෂය යන අංශ දෙකකි එකතුවෙනි. ලේඛකයෙකුගේ හාජා රීතිය සාධක තුනක් මත රඳා පවතියි. 1. පැහැදිලි හා විධිමත් වින්තන ගක්තිය 2. විෂයය හෝ පායකයා පිළිබඳ ලේඛකයා තුළ පවතින ආකල්පය 3. ශිල්පකම පිළිබඳ පරිචය

- රිතිය, පුද්ගල රිතිය හා යුග රිතිය වශයෙන් දෙයාකාර වේ.
- කිසියම් ලේඛකයෙකුට ආවේණික වූ හාජා රිතිය පුද්ගල රිතිය (personal Style) වශයෙන් හඳුනා ගැනේ. පුද්ගල රිතිය වුවද අරමුණ, වස්තුවිෂය, ලේඛකයාගේ ප්‍රතිඵාත මත විවිධාකාර විය හැකිය. (එදා: ගුරුලැග්මේගේ අමාවතුර සහ ධර්මපුදිජිකාව)
- කිසියම් යුගයක් නියෝජනය කරන හාජා රිතිය, යුග රිතිය (Period Style) වශයෙන් හඳුනාගත හැකිය.
- යම් ලේඛකයෙකුගේ රිතියෙහි විශේෂතා උත්පාද වන්නේ වාක්‍ය සංයෝජනයේදීත්, වාක්කේක්ෂය හැසිරවීමේදීත් ඇති කරන නව්‍යතා හේතුයෙනි.
- අමාවතුරෙහි ආබ්‍යාන රිතිය පිළිබඳ විවිධ උගතුන් මත ප්‍රකාශ කොට ඇත. එය මදක් විමසා බැලීම වට්.

‘අමාවතුරෙහි බස සරලය. වාක්‍ය කෙටිය. අරුත් වටහාලීම පහසුය. කියවන්නා වෙහෙසට පත් තොකරයි. අනවශ්‍ය වරණනාවලින් තොරය.’

(සිංහල සාහිත්‍ය ලතා, පිටුව 67)

‘හෙල් වහරේ අරඹ ගක්තියේ තියුණු තරම පිරික්සිය යුතු නම් බැලිය යුත්තේ ගුරුල්ගෝමීන්ගේ අමාවතුරේ එන හෙලවයි. වරක් කියවා බැලු දේ නැවත කියු විට අලුත් හැඟීම් පායකයා තුළ දැනවීම නිසා හෙලව ඩුරු දනට අමාවතුරු බස සැම විටම නවතායෙන් යුතුව කියවා රස විදිය හැකිය... කෙටි වචන හා කෙටිවැකිවලින් පුදුමාකාර සේ අරුත් දැනවීම ගුරුල්ගෝමීන්ගේ රචනයෙහි ඇති විශේෂ සලකුණයි.’

(ප්‍රක්ෂේප බණ්ඩාර සන්නස්ගල, සිංහල සාහිත්‍යවෘත්තය, සංස්කෘතික කටුයනු දෙපාර්තමේන්තුව, 1994, පිටුව 134)

‘අමාවතුර පුරා පැතිර පවත්නා ගේෂ්‍ය ලේඛක ලක්ෂණයන් අතර අරුතුව, රසයට, සිරිතුව, තැනට, සුදුසු පරිදි හාජාව හා රචනා ගෙශිලිය යෙදීමේ ගුණය බෙහෙවින් අගය කළ යුත්තකි. ඩුදු හෙළ බසට කතුවරයා මහත් සේ ප්‍රිය කළ බව පෙනේ. සිංහල හාජාවේ සැශ්‍යව තිබූ ව්‍යක්ත ස්වරුපය, ප්‍රාණවත්භාවය, රසාවහ ගුණය ගුරුල්ගෝමීන්ගේ නිරමාණ කොළඹය නමැති පර්යේෂණාගාරය තුළදී නිසි ලෙස සකස් වී ස්ථේවී හාජාවක් ලෙසින් බිජි වූ අයුරු අමාවතුරෙන් පෙනේ.’

(හොරණ ව්‍යුරක්‍යාණ නිමි, සිංහල සාහිත්‍ය ගුන්ථ ප්‍රදීපිකා, ඇස්. ගොඩගේ, 1992, පිටු 105-106)

- ‘ଆଧିମ ଗଦ୍ୟ କାଳ୍ୟ ଲେଜ ସୈଲକିଯ ଯୁଦ୍ଧ ଅମାଵତୁରେହି ଦକ୍ଷନା ଲୋବେନୀନେ ଦେଖିଯ ମାର୍ଗଯତ ହୁର୍ରେ ଲନ ରିତିଯକି. ଗୁର୍ବୈଶ୍ୟମେହୁରେ ଅମାଵତୁର୍ରେ ହାତ୍ତାଳ ଦ ଶ୍ରେଷ୍ଠେ ଗ୍ରନ୍ଥପାଠକାରଯେକୁ ଅତିନ୍ ଚକର୍ ପ୍ରତ୍ୟେ ଲିଲାଲିତି ହାତ୍ତାଳମାଯ... ଗୁର୍ବୈଶ୍ୟମେହୁ ଚଂଚେକାଳ ଗଦ୍ୟ ରିତିଯତ ଲବା ପାଲି ରିତିଯ ଗୁର୍ରେ କୋଠ ସୈଲକୁଲେବକି. ଶହେଦିନ୍ ପାଲି ରିତିଯ ଗୁର୍ରେ କୋଠରେ ଗୁର୍ବୈଶ୍ୟମେନ୍ ଲିଙ୍ଗନ୍ ହୈବିଶ୍ୟତ୍ତୁ ଦେଖିଯ ମାର୍ଗଯକୁ ଲେଜ ସୈଲକିଯ ଯୁଦ୍ଧ ଅମାଵତୁର ରିତିଯ ନାହିଁ କପର ବସକ ପ୍ରତି ଦ ଲେଜଚ୍ ଚରଳ ରିତିଯତ ଦେଖିବାକି ନୋବନ୍ତକି.’

(ମାର୍ଗରିନ୍ ଲିକ୍ରମଚିଂହ, କିଂହଲ ସାହିତ୍ୟରେ ହୈଣିମ, ଚମନ୍ ମୁଦ୍ରଣାଲୟ, 1963, ପିଲ୍ଲାପ 99)

‘କନ୍ତାଳ କେରିଯେନ୍ କିଯମିନ୍ ଲବନ ପିରିମୈସେମେନ୍ ଯେଦୀମ ଗୁର୍ବୈଶ୍ୟମେନ୍ତରେ ରଲନା ପାନ୍ତୁର୍ଯ୍ୟରେ ଶିକ୍ଷା ଆଂଶ୍ୟକୁ ଲେଖି ନାମ ଲବନାଲେ ଚମିପ୍ରିରଣ୍ଣ ପ୍ରଯୋଗୀତନାଯ ଗୈନୀମ ଶିଖି ତଥାତ୍ ଆଂଶ୍ୟକି. ଗୁର୍ବୈଶ୍ୟମେହୁ ଅର୍ଦ୍ଧ ପୈଲିଷିମର ପମଣକୁ ନୋବ ହୈଣିମ ଆଲ୍ଲିଚେଷ୍ଟିମର ଦ ଲବନ ଯୋଦନି. ବେଶହି ଆନ୍ତି ଆଗଂକାର ଦିବୁହୁ ହଲ୍ଲନନି.’

(ଆନନ୍ଦ କୁଳଙ୍ଗରିଯ, କିଂହଲ ସାହିତ୍ୟର 1, ଚମନ୍ ମୁଦ୍ରଣାଲୟ, 1963, ପିଲ୍ଲାପ 149)

‘කියයුතු කරුණු දිග්ගස්සම් පුන පුනා කීම ගුරුලේගෝම්ගේ සිරිත තොටීය. කෙටිවුත් සරල වුත් පද තුන හතරකින් ඔහු රසවත් වැකියක් මවයි. එවැනි වැකි කිහිපයකින් මහා දිග පුවතක් හකුලා කීම ගුරුලේගෝම්න් තුළ පිහිටි අපුරුදක්ෂකමකි.’

(නිවන්දම ශ්‍රී ධර්මකීර්ති නිමි, සිංහල සාහිත්‍යයේ ස්වරූපයෙහි, බොඳ්ද සංස්කෘතික මධ්‍යස්ථානය, 1952, පිටුව 93)

- ගුරුලේගෝම්න්ගේ රචනා රිතිය කිනම් ස්වරුපයක් ගන්නේද යන්න උක්ත වියත් මතවලින් පැහැදිලි වේ. කතුවරයා ආරම්භක නිමිති පායියේම සිය ආබ්‍යාන රිතිය දක්වා ඇත. ඔහු සිය භාෂාව කොට ගන්නේ සියබස සි. ඔහුගේ රචනා ගෙලිය වන්නේ සැබේවින් හෙවත් කෙටියෙන් කීමය. අමාවතුරෙහි නිමිති පායිය සමස්ත කතා පුරාවටම රකගන්නට කතුවරයා උත්සාහ කොට ඇත.
- අමාවතුර කතුවරයා සියබස යනුවෙන් හඳුන්වා ඇත්තේ හෙළ වහරයි. එනම් පාලි භා සංස්කෘත භාෂාවලින් තද්දාව ලෙසින් ගත් ගබා බහුල වාක්කෝෂයක් සහිත භාෂාවයි. ඒ අතර දේශීය වචනය බොහෝ ප්‍රමාණයක් ඇත.

- අමාවතුරේ වාක්කේප්පය (වචන),
1. පාලි-සංස්කෘත භාෂාවලින් තද්හව ලෙසින් ගත් වචන බහුල ලෙස භාවිත කිරීම
සිවුරාසැකිකප්පූවහසක් (වතුරාසංඛ්‍ය කල්ප ලක්ෂණක්)
දහම (ධරම)
ගදකිලියෙක් (ගන්ධකුටි)
පසගතුරු (පංචාංග තුර්යය)
උරුවෙල්කස්බෝ (උරුවෙල්ල කාශ්‍යප)
හිමියා පිත් (ස්වාමි ප්‍රත්‍යා)
මල්ගදවිලෙවුන් (මාලාගන්ධවිල්පන)
 2. පාලි-සංස්කෘත භාෂාවල වචන ඇතැම් විට තත්සම හා අර්ථ තත්සම ලෙසින්ද භාවිත කිරීම
කර්මපරවුවැ (කර්මයට යටත්ව) / ඒහි හික්ඩුභාවයෙන්
යන්ත්‍රවේගයෙන් /සැබේවින්
පාදපරිවාරිකා
වායව්‍ය දෙසෙහි (වයැඹ දිගාව)
සඳ්ධි පෙළහර
සවන්කුණ

3. තත්සම හා තද්හව වාක්කේයට අමතරව පැරණි ස්වරුප ගත්තා ඇතැම් වචනදා කතුවරයා හාවිත කොට ඇත. (නිෂ්පන්න වචන)

රසීමෙහි මැ (ලදැසන ආරම්භය/පාන්දර)

කලකුරුවා (ලුප්කු කරගෙන)

කකුල

ලකුල

සිමිදියෝ (සිහි කළහ)

- ඇතැම් තැනක කතුවරයා කඩා ව්‍යවහාරීය වචනදා හාවිත කොට ඇත.
දික්කේව
බූදුනට සිට සිට මහණැයි කී යැ.
- වාක්කේයට ව්‍යාකරණාර්ථ ගැනෙන හෙයින් අමාවතුරෙහි ව්‍යාකරණාර්ථ මෙහිලා සාකච්ඡා කළ හැකිය.
- අශ කාර හාවිතය (ලදා: කොටු, වණ්ඩ යැ, පරුෂ යැ, අත්බවු)
- අවධාරණාර්ථයෙහි මැ කාර හාවිතය (ලදා: රසීමෙහි මැ, නොවදාරු මැ)

- ද කාරය වෙනුවට ජ කාරය හාවිත කිරීම
විසජා/අයජීයහ/සමච්ඡලීන්
- ද කාරය හා ඔ කාරය වෙනුවට දු කාරය හාවිත කිරීම
රන්වන් සිරුරුදු/අැකුදු/වදුනට
- අමාවතුරෙහි වාක්කේත්මිය විශේෂතාවලින් අනතුරුව වාක්‍ය සංයුතියෙහි විශේෂතා
පරික්ෂා කළ යුතුය
- අමාවතුර කතුවරයා ඉතාම කෙටි වාක්‍ය හාවිත කරයි.
 ‘බරණැස්තුවර සතලිස්කෙලක් දන ඇති සිටක්හුගේ දිවියමංගලිකා නම් එක ම දුවක් වුව.
යහපත. පැහැපත. රුපත. (දිවියමංගලිකා කරාව)
 ‘සොර ක්ලාන්ත වී යු. මියෙහි කෙළ සිදි ගියේ. ගබරයෙන් ස්වේද බස්සි.’ (අංගුලිමාල දමනය)
- උක්ත තිද්සුන්වලින් පෙනෙන පරිදි ගුරුල්ගෝමී වාක්‍ය වින්‍යාසයේ සාමාන්‍ය
ස්වරුපය වන උක්තය, කර්මය හා ආධ්‍යාත්‍ය යන අනුපිළිවෙළින් විතැන්ව වෙනස්
ආකාරයකට වාක්‍ය නිරමාණය කොට ඇත.
- බහුවචන වාක්‍ය ප්‍රයෝග බහුලව යොදාගෙන ඇත.
(උදා: අගුල්මල් සොරහු දූම් පරිදි කිසේය යන්)

- අනෙකුත් නිරමාණාත්මක ගදායකෘතිවලට වඩා තරමක් උපමා බාහුල්‍යයෙන් අවම රිතියක් මෙහි ඇත.
- ඇතැම් තැනක නුතන ව්‍යාකරණයට පටහැණී අවස්ථා සහිත වාක්‍ය රිතිද ඇත.
රජක්ෂු සෙයින් නුවරින් නික්මැ
හිඹු බුදුන් ඉවස්සූ බැවි දාන වැදැ නුවර හියේ.
- ඉකාරාත්ත තාමපද සමග හි ප්‍රත්‍යාය යොදාන අවස්ථා ඇත.
සාම්ජික දැහැව නැසුහ
උපාලි ගහපතිහි දුම් පරිදි
පක්ෂීහි ආකාරයෙන් යන ගමන් පිහ
- අනියමාර්ප අප්‍රාණවාචී උක්ත පද සමග ‘ඡක්’ ප්‍රත්‍යායද අනුක්ත පද සමග ‘අක්’ ප්‍රත්‍යායද අමාවතුරෙහි බහුලව දැකිය හැකිය.
රන් විමනෙක් ඇති. / රිදී දමක් බඳු
- මේ ආකාරයට අමාවතුරෙහි රවනා රිතිය, කජා රිතිය, ආබ්‍යාන රිතිය, භාෂා භාවිතය යනාදිය හඳුනාගත හැකිය.

ප්‍රශ්න අංක 2, 3 සහ 4

2. අවස්ථා හා සිද්ධි නිරුපණයෙහිලා අමාවතුර කතුවරයා දක්වන සාමර්ථය විමර්ශනයට ලක්කරන්න

3. කතා රසය ඇති කිරීමට ගුරුල්ගෝමී උපයෝගී කරගත් රචනා උපක්‍රම කවරේදැයි අමාවතුර ඇසුරෙන් සාකච්ඡා කරන්න

4. සංඛ්‍යා වරිත නිරුපණයෙහිලා ගුරුල්ගෝමී සතු අපුරුව ගෙකාතාව පිළිබඳ විමසන්න

• කිසියම් අවස්ථාවක් හා සිද්ධියක් නිරුපණය කිරීමේදී ගුරුල්ගෝමීන් තුළ අපුරුව ගෙකාතාවක් තිබිණි. එහිදී ඔහු වරිත සංඛ්‍යා ලෙසින් නිරුපණය කරයි. ඒ සියල්ල ඔහු කරන්නේ සිය රචනා උපක්‍රම මගිනි.

• අවස්ථා හා සිද්ධි නිරුපණයෙහිලා කතුවරයා දක්වන සාමර්ථය,

‘සැහැරපතු අහිමානයෙන් සිද්ධත්කුමර ආපට ලදුරි යැ. ආප මලැ. පිතැ. මූනුබුරේ යැයි සිතා ලදරු ලදරු රුකුමරනට තෙහි වැදුවැ. ඇපි තොප පිටිපසැ හිඳුම්හ සි කිහි.’

(බුදුරුදුන් කිහිප්පාවනට පැමිණ ගාකාය වාංශික තැයෙන් මුණ ගැසුණු අවස්ථාව හා එහි සිදුවීම) (අමාවතුර, පිටුව 34)

- බුදුරඳුන් සුදාවුන් මාලිගයට වැඩම කිරීම හා යෙළේදරා දේවී මූණ ගැසුණා අවස්ථාව හා තදිය සිදුවීම් පායික ලපැත්තෙහි කුඩා රිදුමකුත් සමග නිරුපණය කර ඇති ආකාරය විස්මයාවහය. මෙහි එන වරිතද ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයද සහ්ව ලෙසින් නිරුපණය කර ඇත.

‘සැබැවීන් මම ගුණවත් වීම් නම් ඔහු ම මා කරා එති. එකල ම වඳිම් යි තොගියා. බුදුහු පිය මහරජාණන් ලවා පය ගෙන්වා ගෙන දෙඅගසවිවත් හා සමග ඇයගේ සිරියහන්ගබට එළඹි ඇය රිසි සේ වඳුනා කළේහි තොවළකන්නේය යි වදාරා පැන්වූ අස්නෙහි වැඩහුන්හු. දේවී වෙළෙවී ව ගොස් ගොප්මස අත් ලා ගෙනැ පාඡිටැ හිස් තබා වනවනා වැළප රිසි සේ වැන්ද. රාජණෝ ඇය බුදුන් කෙරේ සනා බුහුමන් ඇති පරිදි කියන්නාහු වහන්සේ, ම දු තොප කහවත් හන්හ යනු අසා කහවත් හන. තොප එක් වෙළේ වළඳති යනු අසා එක්වෙළේ වළඳති. මහයහන් පීහ යනු අසා මහයහන් පියා පටහැදෙකැ තොවී, තොප මල්ගඳවිලෙවුන් තොපලදනාබවි දැනැ මල්ගඳවිලෙවුන් හළ.’ (අමාවතුර, පිටුව 34)

- අවස්ථා හා සිද්ධි නිරුපණයෙහි සහ වරිතයන්හි සංජීවීතාවය අපුරුව ආකාරයෙන් නිරමාණය කරන ආකාරයට දෙස් දෙන තවත් කතාවක් වශයෙන් දිචියමංගලිකා ප්‍රවත් දැක්විය හැකිය. මෙය එක්තාර ආකාරයට බ්‍රාහ්මණික කුලවාදියට දුන් ප්‍රහාරයකි.
- ‘එකල්හි දිචියමංගලිකා සණ්ඩායෙහි හඩ අසා ජවතිකා අතුරෙන් බලන්නී ඔහු දුරින් එන්නහු දැක මේ කවරයි පිළිවිසැ සැමේලිලක යනු අසා ඇපි කිනම් අකුසලයක් කළමිහ හෝ මේ කවර පාපයක්හුගේ විපාකය හෝ මා නස්නා කලෙක් වන්නේ වෙයි. පිරිසිදු වන්නට යනුයෙම් සැබිලක්හු දිටිම හි සිරුරු වෙවුලුවා ගරහා කෙළ පියා දැස්නට වහි දිය ගෙනෙව සැබිලක්හුගේ දුටු ඇසුදු තම් කී මුවය දු දෙවිය මැත්තුවැයි..’ (අමාවතුර, පිටුව 55)
- එසේම කතුවරයා සිය කතා මාර්ගය රසවත් කර ගැනීමට යොදාගත් රචනා උපකුම අතර අවස්ථා හා සිද්ධි නිරුපණයෙහි ආකර්ෂණීයතාවයත්, සංජීවී ආකාරයෙන් වරිත හැසිරවීමත් දැකගත හැකිය. ඒ වගේම තවත් රචනා උපකුමයක් වශයෙන් ඉතාම සුදුසු උපමාවන් යොදා ගැනීමද දැකගත හැකිය.

‘සුජිපි කැහැලරුකෙකක්හි මල්අතු බිඳිනවුන් සෙයින් ඇයගේ සව්‍යබරණ ගලවා තියෙන් සීමාන්ත දක්වා සැමේඛාල් කෙහෙ බැඳ නිල්පලියන් හඳවා..නිල්මහනෙල් මලකුදු ඉතා බර සි නොපළදිනා ඉතා සියුමැලි දුරි..’ (අමාවතුර, පිටුව 57)

• අගුල්මල් දමන කතාවේදී බුදුරදුන් අංගුලිමාල මූණ ගැසීමට යන අවස්ථාවේ හරක් බලාකියා ගන්නා පිරිසක් විසින් බුදුරදුන්ට අංගුලිමාලගේ ස්වරූපය විස්තර කරන අවස්ථාව කතුවරයාගේ රචනා ගෙළියත්, ප්‍රතිභාවත්, අවස්ථා හා සිද්ධි නිරූපණයන් මොනවට ප්‍රදරුණය කරන්නකි.

‘මහණ, ඒමගට නොයා. එ මගැ අගුල්මල් නම් සෞරකේ. දරුණු. ලෙහෙමුණු අත් ඇත්තේ යැ. සතුන් කෙරෙහි කුලුණු තැත්තේ යැ. ගම් නොගම් කළේ. නියමිගම් නොනියමිගම් කළේ. දතුව නොදනවු කළේ.’ (අමාවතුර, පිටුව 105)

• ගුරුලිගේම්ගේ අවස්ථා හා සිද්ධි නිරූපණයෙහි ඇති ගෙකුතාවත්, වරිත සඡ්‍යා ලෙසින් නිරූපණයේ කිරීමේ ගෙකුතාවත් මැත්තවින් නිරූපණය කරන දමන කතාවක් වශයෙන් නාලාගිරි දමන කතාව ගත හැකිය.

‘రఘుగె నూలాగిరి నమి ఆన్త లణ్ణబి యై. పరైతె యై. బ్రిట్టరైవన్హి దెమ్మరైవన్హి సగ్గరైవన్హి గ్రంత తొడన్హి. రజ సెప్ప నూలాగిరి మంత కొప్ప న్నవర లీకిడ్చువచ్చి. న్నవర లైస్ట్సెప్పు రడిమిలోహి మై హైమ కీస కొప్ప ఆన్నరైలెవయిప్ప తొబసిత్తుల డి న్నవర లెర లియలి కరవే యై.’ (అంధాన్నర, పిఎప్ 183)

- නාලාගිරිගේ සැබුපරුෂභාවයන් එදා තුවර වැස්සන්ට දුන් නියෝගයන් අපුරුව ආකාරයෙන් කතුවරයා දක්වයි. අනතුරුව බුදුරුදුන් හා නාලාගිරි හමුව උද්වේගකර අවස්ථාවක් ලෙසින් කතුවරයා නිරුපණය කරන්නේ තමන්ගේ අවස්ථා හා සිද්ධ නිරුපණයේ මෙන්ම ස්ථීර වරිත නිරුපණයෙහි ප්‍රතිඵල්ව විද්‍යාමිනි.

‘නාලාගිරි නම් ඇත් වණ්ඩ ය පරැශ ය කිසි කෙනෙකුන්ගේ ගුණ තොදුන්නී. හේ අද මහණ ගොයුම්හුගේ රන්වන් සිරිරුදු බිඳ සිඳ මරාපියයි. අද අප සතුරා පිට දක්මිහ යි පහා ආදිය තැකි සිටියෝ. ඇතුදු මිනිසුන් උත්තාස කරවමින් ගේ විද්‍යාමින් හල සුන් සුන් කෙරමින් සොඩ ඔසවා ගෙන කන්වැල් හුවාගෙන.. එකෙනෙහි එක් මාගමක් නාලාගිරි දක මරණහය්කිව පලා යන්නී උකුලෙන් ගක් දරුවකු ඇතු හා බුදුන් අතුරෙහි දමා පියා පලා ගියා.’ (අමාවතුර, පිටුව 185-186)

‘දරු මහ හඩින් හඩිය. නාලාගිරිය, තා සොලොස් රා පොවා මත් කරන්නාහු අනෙකක්හු ගන්නට කළාහු නොවෙති. මා ගන්නට කළාහු වෙති. අකාරණයේ කකුල් කලකුරුවා නොඅැවිදු මොඳ එ සි වදාලහ.’ (අමාවතුර, පිටුව 186)

- මේ ආකාරයට ගුරුපිළිගෝ අවස්ථා හා සිද්ධී නිරුපණයෙහි දක්වන සාමර්ථයන්, වරිතයන් සංඛ්‍යා ලෙසින් නිරුපණය කිරීමේ කොළඹයන් හඳුනාගත හැකිය.
- රචනේපක්‍රම යනු කතුවරයා කතාව ගෙනීමට යොදාගත් විවිධාකර ප්‍රයෝගයන්ය. රචනා මෙහෙළියේ විශේෂතාත්, හාජාමය යෙදුම් (සංවාදාත්මක හාඡාව/උපමා ආදි අලංකාර), අවස්ථා, සිද්ධී හා වරිත ආදිය විත්තරුප මැවෙන පරිදි සංඛ්‍යා ලෙසින් නිරුපණය කිරීමත් යනාදිය එහිලා ගත හැකිය.

5. පස්වන ප්‍රශ්නය,

‘සමකාලීන සමාජ අවශ්‍යතාවක් සපුරාත කෘතියක් වශයෙන් අමාවතුර ඇගයීමට ලක් කළ හැකිය,’ විමසන්න

- අමාවතුර රචනා වන්නේ හින්දු ආගමික මතවාද මහත් සේ මෙරට මූල් බැසගෙන පැවති අවධියකය. බොද්ධ ආගමික මතවාද යටහත්ව විවිධ අන්‍යාගමික මතවාද ඉතා සීසුයෙන් ප්‍රවලිත වූ යුගයක් වශයෙන් පොලොන්තරු යුගය හඳුනාගත හැකිය. මෙම විවිධාකාර ආගම්වලින් ප්‍රවලිත කරන්නාවූ දේවවාදී සංකල්ප කෙරෙහි බොද්ධ ජනතාව පවා නම්‍යාගිලි වූ යුගයක් ලෙසින් හඳුනාගත හැකිය. බොද්ධයන් තුළ බුද්ධ හක්තිය යටහත්ව දේව හක්තිය ඉස්මතු විය. මෙම සමාජ ප්‍රවණතාව එරෙහිව කැරලි ගැසීම එකල සාහිත්‍යකරුවාගේ කාර්යාල්‍යය විය. එය එක්තරා ආකාරයට කාලීන සමාජ අවශ්‍යතාවකි.
- සකල දෙවිදේවතාවුන්ට වඩා බුදුන් වහන්සේ උසස් බව පවසමින් බුදුරදුන් උත්කර්ෂයෙන් වරණතා කිරීමක් අමාවතුරෙන් සිදු වන්නේය.

- අමාවතුරුකරණයේ අදහස පිළිබඳ සොයා බැලීමේදී ප්‍රබලව පැනෙන කාරණයක් ඇත. ඒ.වී. සුරවීර සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය කෘතියෙහි දක්වන පරිදි,
- ‘සොලී බලය ලක්දිව කෙමෙන් පැතිරෙන්ම හින්දු සමය නිසා ඇති වූ දේව ඇදහිලි හා දේව පුජා නමැති මහවතුරට අපේ බොඳ්ධ ජනතාව යටත් වූහ. එයට පිළියම් කිරීම සඳහා ඉදිරිපත් වූ මුල්ම ලේඛකයා ගුරුල්ගෝමීන් විය හැකියි. ධර්ම ග්‍රන්ථයක්ද ඉක්තිව බුද්ධ වරිතයක්ද ලියු ගුරුල්ගෝමීන්ගේ වැයම වූයේ දේව ඇදහිලි පුද පුජා කෙරෙහි යොමු වූ ලක් ජනතාවගේ සිතිවිලි යළිත් බුදුන් හා බුදු දහම වෙත හරවා ලීමය.’

(ඒ.වී. සුරවීර සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය, ඇස්. ගොඩගේ 1966, පිටුව 91)

- අමාවතුරේ දුරදාන්ත දමනයේ සිට එන පරිච්ඡේද 18ම කතුවරයා යොදා ගන්නේ හින්දු හක්තිය වෙත වේගයෙන් ඇදී යන බොඳ්ධ ජනතාව යළිත් බොඳ්ධ සම්ප්‍රදායකට පිහිටු වීමටය. ඒ හේතුව නිසාම කතුවරයා බුදුරුදුන් අතුෂ්තකර්ෂයෙන් වර්ණනයට ලක් කරයි.

- අමාවතුරේ එන සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය හා ඒ නිසා ඇතිවන පාරිසරික සවලතා, මනුෂ්‍ය ප්‍රාණීන් තුළ ඇතිවන විපර්යාස ආදිය දක්වමින් බුදරඳුන්ගේ උපත පටා අනෙක් සියල්ලන්ටම වචා උසස් කොට දක්වා ඇත.

‘මවුන් මවුකුසස පිළිසිදැගත් විගසැ එක පැහැර දසදහස් ලෝධා කම්පිත වී යු. දස දහසක් සක්වල අපමණ අලෝක විය. ඒ ගෝහා දක්නට කණුහු ඇස් ලදහ. ඒ රවි බේහිරහු ඇසුහු. ගොජවෝ ගායනා කළහ. කුදුහු ඉදුසිරිරු ඇති වූහ. හැම සතුන්ගේ රෝග සන්හිණි. හැම සත්නට කුව ජනවමින් කුවද මෙලෙක් සිහිල් කුපාග හැමිය. ගංගාහෝ තොගාස් සිටියහ. පක්ෂීහු ආකාශයෙහි යන ගමන් පීහ.’

(අමාවතුර, පිටුව 08)

- පරසන්තාන දමනයෙහි අවසන එන පහත පායයෙන්ද බුදුරඳුන් උත්කර්ෂයට තංවා ඇත.

‘මෙසයින් බුදුරඳුන් පුරිසදම්මසාරලී වන බැවින් ධම්සක් පවත්නෙහි පටන්ගෙන අනේ සඳ්ධිප්‍රාතිභාරයයෙන් හා දේශනා විලාසයෙන් හා මහණ දුළඹ බමුණු ගැහැවි සැහැරජ ඇ අන්සියදහස්සතුන් සතන්හි දුලද් බිඳ දමා අමාමහ තිවන් පමුණුවමින්.’

(අමාවතුර, පිටුව 39)

- හිත්දු හක්ති මාර්ගයට ප්‍රතිපක්ෂ වශයෙන් බුදුන් වහන්සේ කෙරෙහි ලක්වැසි ජ්‍යත්තාවගේ ගුද්ධා හක්තිය ජ්‍යත්තය කිරීමේ පරමාර්ථයෙන් අමාවතුර ලියවෙත්ත්තට ඇති බවත්, තදිය සාමයික හා සාමාජික ව්‍යාපාරයේ මුල්ම අවස්ථාව ලෙසත් අමාවතුර ඇගයීමට ලක් කළ හැකිය.
 - ගහපති දමන කතාවට ප්‍රවේශයක් ගන්නා ගුරුලිගෝම් සිය නිර්මාණයේ ප්‍රධාන කථිකයා හෙවත් බුදුරුදුන්ගේ සකලවිධ ප්‍රාණීන් මතුයෙහි ඉහළින්ම ඔසවා තබන ආකාරයෙන්ම පෙනී යන්නේ තත්කාලීන දේවවාදය පරයා බුදුදහම නගා සිටුවීමේ පරමාර්ථයයි.
- ‘මෙසේ බුදුහු දෙව්‍යාම් වෙහෙර දහම්අමාවහරේ වස්වමින් වැඩ වසනුවේ තුන්ලාවහි සැරිසරා උපාලිගහපතිහි ඇ සිටිනුදු කුටදන්ත ඇ බමුණුදු අජාසත් ඇ රුණුදු අගුල්මල් ඇ සෞරනුදු සහිය ඇ පරිවාශකයෙනිදු සවිචක ඇ නුවට දරුවනුදු පායිකපුතු ඇ දිගම්බරයෙනුදු සවිචබද්ධක ඇ ජටිලයෙනුදු බාවාරික ඇ තව්‍යසනුදු ගාක්‍යහික්ෂු ඇ මහණනුදු නන්දේපනන්ද ඇ නාගරාජයනුදු නාලාගිරිහි ඇ මහානාගයනුදු ආලවක ඇ යක්ෂයනුදු රාහු ඇ අසුරයනුදු සක්දෙව්‍යරු ඇ දෙව්‍යනුදු බක ඇ බණනුදු දමා අමාමහනිවන් පැමිණිවුහු.’ (අමාවතුර, පිටුව 39)

- උක්ත කාරණය වඩාත් පහසුවෙන් අවබෝධ කර ගැනීමට ගහපති දීමන කතාව කියවන්න

සේතුතිය!